

## ව්‍යාපාර කටයුතු

### 4.1 වෙළඳපොල විමර්ශනය කරමු - තාරකික පාරිභෝගිකයෝ වෙමු

මෙම පරිච්ඡේදය අධ්‍යායනය කිරීමෙන් ඔබට,

- වෙළඳපොල ලක්ෂණ හඳුනාගැනීමට,
- ඉල්ලුම්කරුවන් හා සැපයුම්කරුවන් වෙළඳපොල තුළ කටයුතු කරන ආකාරය දැන ගැනීමට,
- හාන්ඩ හා සේවා මිල දී ගැනීමේ දී සලකා බැලිය යුතු කරුණු පැහැදිලි කිරීමට,
- වෙළඳපොල විෂමාවාරවලට හසු නොවී හාන්ඩ හා සේවා තෝරා ගැනීමට

හැකියාවක් ලැබෙනු ඇත.

#### වෙළඳපොල

මෙම පින්තුරය නොදින් අධ්‍යායනය කරමින් ඔබේ මතකයට නැගෙන දී හැකිතරම් කඩුසීයක සටහන් කිරීමට උත්සාහ කරන්න. මෙහි තිබෙන දී විස්තර කිරීම එතරම් අපහසු නොවේ. ඔබ මේ දකින්නේ වෙළඳපොලක් පැවත්වෙන ස්ථානයකි.



ඉල්ලුම්කරුවන් හා සැපයුම්කරුවන් සහිත වෙළඳපොලක්

නොමිලේ බොදා හැරීම සඳහා ය.

හාණ්ඩ් හා සේවා ඩුට්මොරු කර ගැනීම සඳහා මිලක් ගෙවීමට හැකි ඉල්ලුම්කරුවන් හා සැපයුම්කරුවන් ඒකරාගිවන ඕනෑම ස්ථානයක් වෙළඳපොලක් ලෙස හැදින්වේ. ග්‍රාමීය ප්‍රදේශවලත් නාගරික ප්‍රදේශවලත් විවිධ ආකාරයේ වෙළඳපොල තත්ත්ව නිර්මාණය වී තිබෙනු දක්නට ලැබේ. ග්‍රාමීය ජනයා සති පොලට පැමිණීම පුරුදේදක් ලෙස කරයි. නාගරික ජනයා මෙන්ම ග්‍රාමීය ජනයා ද සති පොලට අමතර ව පොදු වෙළඳපොල, කඩ්පිටිය, පදික වේදිකාව මෙන් ම සුපිරි වෙළඳසැල වැනි වෙළඳපොල ස්ථානවලින් අවශ්‍ය දැනු මිලට ගනියි.

තුළතන වෙළඳපොල භෞතික ස්ථානයකට සීමා නොවේ. අන්තර්ජාලය හරහා ද විවිධ ගනුදෙනු සිදු වේ. අන්තර්ජාලය මගින් ඉල්ලුම්කරුවන් හා සැපයුම්කරුවන් මූහුණට මූහුණ හමුවීමක් නොමැති ව ගනුදෙනු කරනු ලබන අතර එය සිදු වන්නේ වෙළඳපොල අවකාශයේ දී ය.

මෙම කවර වෙළඳපොල තත්ත්වයක වුව ද දැඩි තරගකාරී බවක් හා සංකීරණ ස්වභාවයක් පවතියි. වර්තමාන වෙළඳපොලේ මූලික ලක්ෂණ පහත දක් වේ.



සැපයුම්කරුවන් සහිත වෙළඳපොලක්

- සැපයුම්කරුවේ විශාල පිරිසක් වෙළඳපොලට හාණ්ඩ් හා සේවා සැපයිමේ නිරතව සිටිති. ඉල්ලුම්කරුවන්ගේ කැමැත්ත ලබාගැනීම සඳහා සැපයුම්කරුවන් විවිධ උපාය මාර්ග අනුගමනය කරනු ලැබේ.

- ප්‍රමාණාත්මක වගයෙන් ඉල්පුමිකරුවන් විශාල පිරිසක් භාණ්ඩ හා සේවා මිල දී ගැනීමට වෙළඳපාලට පැමිණේ.



ඉල්පුමිකරුවන් සහිත වෙළඳපාලක්

- විවිධ සැපයුමිකරුවන් විසින් සමඟාතීය භාණ්ඩ වෙළඳපාලට ඉදිරිපත් කරනු ලැබේ. උදහරණයක් ලෙස අභ්‍යාස පොතක් මිල දී ගැනීමට අවශ්‍ය වූ විටක තෝරා ගැනීමක් කිරීමට අපට සිදු වන්නේ මේ නිසා ය. විවිධ සැපයුමිකරුවන් විසින් ඉදිරිපත් කර ඇති එක ම ප්‍රමාණයේ කඩුසිවල, සනකම හෝ වර්ණයේ වෙනසක් නැති අභ්‍යාස පොත් වර්ග කිහිපයක් වෙළඳපාලේ දැකිය හැකි ය. මේවා සමඟාතීය භාණ්ඩ ලෙස හැඳින්වේ.



සැපයුමිකරුවන් කිහිපයදෙනෙකු එක ම ස්වරුපයේ භාණ්ඩ වෙළඳපාලට සැපයීම වර්තමාන වෙළඳපාලේ දක්නට ලැබෙන ප්‍රමුඛ ලක්ෂණයකි.

- වෙළඳපාලට පැමිණෙන ඉල්පුමිකරුවන් ආකර්ෂනය කරගත හැකි පරිදි වෙළඳසැල නිර්මාණය කර තිබේ. විවිධ පාරිභෝගිකයන්ගේ රුළුම් විවිධ ප්‍රතිඵලි ප්‍රතිඵලි විකුණුම් ආයතන සකස්කර තිබේ කැඳී පෙනෙන ලක්ෂණයකි.



දැරුණීය ලෙස භාණ්ඩ අසුරා ඇති වෙළඳ ස්ථානයක්

නොමිලේ බොදා නැරීම සඳහා ය.

- නාගරික පුද්ගල වෙළඳසැල බොහෝමයක විද්‍යුත් කාචිපත් මගින් මූදල් ගෙවීමේ පහසුකම් සලසා තිබේම මැතක සිට දක්නට ලැබෙන ලක්ෂණයකි. විද්‍යුත් කාචිපත් වලින් මූදල් ගෙවීම ගැණුම්කරුවන්ට මෙන් ම සැපයුම්කරුවන්ට ද පහසුවකි. එසේ ම ආරක්ෂාව ද වැඩි ය.



විසා කාචිපත



මාස්ටර් කාචිපත

විද්‍යුත් කාචිපත

- මැතක සිට නාගරික මෙන් ම ග්‍රාමීය පුද්ගල ද මහා පරිමාණ සිල්ලර වෙළඳ ආයතන ව්‍යාපේක විමක් දැකිය නැති ය. මේවායේ විවිධ භාණ්ඩ වර්ග ගණනාවක් විකිණීමට ඉදිරිපත් කර ඇත.
- ඉල්ලුම්කරුවන්ගේ වාහන නැවැත්වීමට විශේෂ පහසුකම් සපයා තිබේ. එමෙන් ම පාරිභෝගිකයන් සඳහා සුහසාධක පහසුකම් සලසා තිබේම ද විශේෂ ලක්ෂණයකි. ඇතැම් සුපිරි වෙළඳස්ථානවල කුඩා දරුවන් සඳහා විනෝද වීමට අවස්ථාව පවා ලබා දී ඇත.
- වෙළඳපොල භාණ්ඩ මිල අඩු අවස්ථාවන් හි දී ඉල්ලුම්කරුවන්ගේ මිල දී ගැනීමේ හැකියාව ඉහළ යයි. එබැවින් වැඩි ප්‍රමාණයක් මිල දී ගැනීමට ඉල්ලුම්කරුවන් උත්සාහ කරයි. මිල වැඩිවෙන විට ඉල්ලුම් කරන ප්‍රමාණය අඩුකරයි. භාණ්ඩ මිල ගණන් අඩු තත්ත්වයක දී වෙළඳපොලට සපයන භාණ්ඩ ප්‍රමාණය අඩුකිරීමත් වැඩි මිලකට වැඩි ප්‍රමාණයක් සැපයීමත් සැපයුම්කරුවන්ට වාසිදායක තත්ත්වයකි.
- වෙළඳපොලේ භාණ්ඩවල මිල තීරණය වීමට ඉල්ලුම්කරුවන්ගේ ඉල්ලුමත්, සැපයුම්කරුවන්ගේ සැපයුමත් බලපායි. දෙපාර්ශ්වයටම එකග විය නැති මිලක් තීරණය වන්නේ දෙපාර්ශ්වයේ ම මැදිහත් වීමෙන් ය.

## ක්‍රියාකරකම 4.1

1. ඔබ ජීවත්වන ප්‍රදේශයේ ඇති සතිපොලක හෝ නාගරික වෙළඳපොල සංකීරණයක ලක්ෂණ ලැයිස්තුවක් සකස් කරන්න.
2. සතිපොලක් හෝ නාගරික වෙළඳපොල සංකීරණයක් විතුයට තගන්න.

හොඳම දැ හොඳම තැනකින් හොඳට සිතා බලා මිල දී ගනිමු.

සැපයුම්කරුවන්හා ඉල්ලුම්කරුවන් රාජියක් සිටින තුන වෙළඳපොල සංකීරණ හා දැඩි තරගකාරී ස්වභාවයක් ගනියි. එහි සමඟාතීය හාණ්ඩ හා සේවා සහයන්නන් ද බහුල ව සිටියි. පාරිභෝගිකයා වැයකරන මූදලට සරිලන තෘප්තියක් ලැබෙන ආකාරයට හාණ්ඩ හා සේවා තෝරා ගැනීමට උත්සාහ කරයි. මිල, ගුණාත්මය හා පිරිවිතර බොහෝ දුරට සමාන හාණ්ඩ වර්ග කිහිපයක් අතුරින් කුමන හාණ්ඩය මිලදී ගන්නේ දැයි පාරිභෝගිකයා තීරණය කළ යුතුය. සැපයුම්කරුවන් විවිධ ව්‍යවද සමහර හාණ්ඩ අතර ප්‍රබල වෙනසක් දක්නට තැත. මිල දී ගන්නා හාණ්ඩය කුමක් ද යන තීරණය ගැනීමට පාරිභෝගිකයා අවධානය යොමු කරන කරුණු කිහිපයක් ඇත.

### • මිල

යමක් මිලදී ගැනීමට පෙර බොහෝ පාරිභෝගිකයන් එහි විකුණුම් මිල විමසා වෙළඳපොලේ පවතින සමඟාතීය හාණ්ඩ අතුරින් හාණ්ඩ මිල ගණන් සහස්‍ර බලා මිලට ගන්නේ කුමක් ද යන්න තීරණය කරයි.

### • කුය ගක්තිය

පාරිභෝගිකයා අත ඇති මූදල අනුව ඔහුගේ මිල දී ගැනීමේ හැකියාව හෙවත් කුය ගක්තිය තීරණය වේ. ඉහළ කුය ගක්තියක් ඇති පාරිභෝගිකයින් මිල අධික හාණ්ඩ ඉල්ලුම් කරයි. මිලදී ගැනීමේ හැකියාව අඩු පාරිභෝගිකයන් මිල අඩු හාණ්ඩ තෝරා ගනියි.

### • ගුණාත්මක බව

හාණ්ඩයක මිල සමග ගුණාත්මක බව ද ගැනුම්කරුවන්ගේ සැලකිල්ලට හාන්තය වේ. හාණ්ඩයක කල් පැවැත්ම, ක්‍රියාකාරිත්වය හා නිමාව අනුව එම හාණ්ඩයේ ගුණාත්මක බව තීරණය වේ. බොහෝ විට ගුණාත්මක හාණ්ඩවල මිල ඉහළ මට්ටමක පවතියි. බොහෝ විට ගුණාත්මක බව ඉහළ යන විට හාණ්ඩ විකුණුම් මිල ඉහළ යයි. හාණ්ඩ මිලදී ගැනීමේ දී අඩු මිලට වුව ද ගුණාත්මක බව වැඩි හාණ්ඩ මිලදී ගැනීමට ඉල්ලුම්කරු සමත් විය යුතු ය.

නොමිලේ බොහෝ හැරීම සඳහා ය.

## • රුවීකත්වය

පාරිභෝගික කැමැත්ත නැතහොත් රුවීකත්වය අනුව ද තෝරාග න්නා භාණ්ඩය කුමක්ද සි තීරණය කෙරේ. මෝස්තරය, නිමාව, වර්ණය, පෙනුම වැනි කරුණු රුවීකත්වයට බලපෑමක් ඇති කරයි. ඉල්ලුම්කරුවන්ගේ රුවීකත්වය විවිධ වීම නිසා සැපයුම්කරුවන් සමඟාතීය භාණ්ඩ ඉතා සූල් වෙනස්කම්වලට භාජනය කර වෙළඳපොලට ඉදිරිපත් කරයි.

## • ප්‍රමිති

නිෂ්පාදකයින් තම භාණ්ඩවල ගුණාත්මක බව තහවුරු කිරීමට SLS ප්‍රමිති සහතිකය ලබා ගනියි. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් ප්‍රමිති සහතිකය නිකුත් කරයි. නියමිත ප්‍රමිතියෙන් යුතු ව නිපදවනු ලබන බවට සහතික වන ප්‍රමිති සහතිකයක් භාණ්ඩයට ලැබේ තිබේ දැයි විමසා බැලීමට ඉල්ලුම්කරුවන් යොමු වේ.

වෙළඳපොල විෂමාවාර පිළිබඳ ව දැනුවත් වෙමු



මිල ද්රැගනයක් සහිත වෙළඳ ආයතනයක්

වර්තමාන වෙළඳපොල ඉතා තරගකාරී භා සංකීරණ ස්වභාවයක් පෙන්වුම් කරයි. විවිධ වෙළඳ නාමවලින් භාණ්ඩ භා සේවා ඉදිරිපත් කරන ආයතන රාඛියකි. මේ ආයතන අතර සමඟාතීය නිෂ්පාදන සැපයුම්කරුවන් ද දක්නට ලැබේ. වෙළඳපොල තුළ විවිධ උපාය මාර්ග ක්‍රියාත්මක වේ. අනෙකුත් සැපයුම්කරුවන් අභිජනා තම භාණ්ඩ භා සේවා ලබා දී ආදයම වැඩිකර ගැනීමට සැපයුම්කරුවන් දූඩ් පරිග්‍රැමයක් දරයි. සමහර සැපයුම්කරුවන් වැරදි ක්‍රියා මාර්ග හරහා අයුතු ලාභ ඉපයීමට කටයුතු කරනු ලැබේ.

පුක්ති සහගත නොවන එවැනි ක්‍රියා මාර්ග වෙළඳපොල විෂමාවාර ලෙස හැදින්වේ. එමගින් පාරිභෝගිකයා රට්ටීම මෙන් ම වැරදි මිලදී ගැනීම්වලට පොලඹවා ගැනීම ද සිදු වේ. නිතර ම සිදුවන එවැනි වෙළඳපොල විෂමාවාර කිහිපයක් පහත දැක් වේ.

- **භාණ්ඩවල විකුණුම් මිල පුදරශනය නොකිරීම**

පාරිභෝගිකයා ආරක්ෂා කිරීමට රජය පනවා ඇති නීති රිති අනුව සැම වෙළඳ ආයතනයක ම භාණ්ඩවල විකුණුම් මිල පැහැදිලිව පුදරශනය කළ යුතු ය. සමහර වෙළඳුන් එසේ නොකර භාණ්ඩයේ නියමිත මිලට වඩා වැඩි මුදලක් අය කරයි.

- **නියමිත බර හෝ ප්‍රමාණය වෙනස් කිරීම**

අැසුරුම්වල දක්වා ඇති ප්‍රමාණයට වඩා අඩුවෙන් ඇසිරීම හෝ කිරුම් මුළුම් අවස්ථාවේ නියමිත බර අඩු කිරීම නිතර ම සිදුකරන වැරදි ක්‍රියාවකි.

- **ගුණාත්මක බවින් අඩු භාණ්ඩ සමග මිශ්‍ර කිරීම**

ප්‍රමිතියෙන් අඩු නිෂ්පාදන, ගුණාත්මක නිෂ්පාදන සමග මිශ්‍ර කර අලෙවි කිරීම ද නිතර සිදුකරන විෂමාවාරයකි. තිදසුන් ලෙස ඉවත දුමිය යුතු කසල තේ ගුණාත්මක තේ සමග මිශ්‍රකර විකිණීම දැක්විය හැකි ය.

- **කල් ඉකුත් වූ භාණ්ඩ අලෙවි කිරීම**

ලේබලයේ ලකුණුකර ඇති කල් ඉකුවන දිනය නැවත වෙනස් කර විකිණීම මෙන් ම අවබෝධයක් නොමැති ගැණුම්කරුවන්ට කාලය ඉකුත් වූ භාණ්ඩ අලෙවි කිරීම ද බහුල ව සිදු වේ.

- **ඉතිරි මුදල් නිවැරදි ව ලබා නොදීම**

මාරු කාසි තිබිය දී හිතාමතා ම ඉතිරි මුදල් නොදී සිටීම. බොහෝ වෙළඳුන් නිතර සිදුකරන විෂමාවාරයකි. සමහර වෙළඳුන් ඉල්ලුම්කරුට අනවශ්‍ය ටොගි, සිනි බෝල වැනි භාණ්ඩ ඉතිරි මුදල්වලට හිලවී කරනු දැකිය හැකි ය.

- **පාරිභෝගිකයාට බිල්පතක් ලබා නොදීම**

බිල්පතක් ලබා නොදීම මගින් වැඩි මුදලක් අයකර ගැනීම පහසුවෙන් සිදු කළ හැකි වේ. එළවුල මිල දී ගැනීමේ දී අය කරන මුදල දැනගැනීමට ක්‍රමයක් නොමැති තිසා පාරිභෝගිකයා මහත් අපහසුතාවයට පත් වේ.

නොමිලේ බොදා හැරීම සඳහා ය.

- භාණ්ඩ සගවා තබා වෙළඳපාලේ ව්‍යාජ භාණ්ඩ හිගයක් ඇති කිරීම සමහර විකුණුමිකරුවන් භාණ්ඩ සගවා තබා වෙළඳපාලේ භාණ්ඩ හිගයක් ඇති කිරීමෙන් මිල ඉහළ දුම්මට උත්සාහ කරයි. භාණ්ඩ සගවා තැබීම නීති විරෝධ කියාවකි. එමගින් පාරිභෝගිකයන් අපහසුතාවයකට පත් වේ.

වෙළඳපාලෙහි බහුල ව සිදුවන මෙවැනි විෂමාවාර නිසා පාරිභෝගිකයා සූරා කැමට ලක් වේ. වෙළඳපාල විෂමාවාර සිදුකරන ආකාරය දැන ගැනීමෙන් ඔබටත් අනාගතයේ දී බුද්ධීමත් පාරිභෝගිකයෙකු ලෙස කටයුතු කිරීමට හැකි වේ.

## 4.2 විවිධ ව්‍යාපාර සංවිධාන හඳුනා ගනීමු

මෙම පරිච්ඡේදය අධ්‍යාපනය කිරීමෙන් ඔබට,

- සංවිධානය වී ඇති ආකාර අනුව ව්‍යාපාර වර්ග කිරීමටත්,
- විවිධ ව්‍යාපාර පිහිටුවා, ක්‍රියාත්මක කිරීමටත්,
- ව්‍යාපාර වර්ගවල වාසිදායක හා අවාසිදායක තත්ත්ව විස්තර කිරීමටත්

හැකියාවක් ලැබෙනු ඇත.

වර්තමානයේ දී බොහෝ දෙනෙකු එදිනේද අවශ්‍යතා හා වුවමනා සපුරා ගැනීම සඳහා විවිධ වෙළඳ ආයතන වෙත පැමිණෙනු දැකිය හැකි ය. භාණ්ඩ හා සේවා සපයන විවිධ ආයතන මෙන් ම පුද්ගලයින් ද සිටින අතර විවිධ ආකාරයේ කුඩා ව්‍යාපාර ද ඒ අතර වේ.



විවිධ වෙළඳ ආයතන සහිත ස්ථානයක්

පාරිභෝගික අවශ්‍යතා හා වුවමනා ඉටු කිරීම තුළින් ලාභ ලැබීම සඳහා පුද්ගලයෙකු හෝ පුද්ගල කණ්ඩායමක් ලෙස ඒකරායි වීම ව්‍යාපාර සංවිධානයක් ලෙස හැඳින්වේ. ඒලෙස ඒකරායිවන පුද්ගලයින් විසින් ව්‍යාපාරයට යොදවනු ලබන මූදල් ඇතුළු අනෙකුත් සම්පත් ප්‍රාග්ධනය ලෙස හඳුන්වනු ලැබේ. කුඩා ව්‍යාපාර පවත්වාගෙන යාමට සංවිධානය විය හැකි විවිධ ආකාර පහත දක්වේ.

1. තති පුද්ගල ව්‍යාපාර
2. හවුල් ව්‍යාපාර
3. කුඩා පෙළද්ගලික සමාගම

නොමිලේ බෙදා හැරීම සඳහා ය.

## තනි පුද්ගල ව්‍යාපාර



සිංහල වෙළඳසැලක්



පළතුරු වෙළඳසැලක්  
තනිපුද්ගල ව්‍යාපාර

ව්‍යාපාරයේ අයිතිය එක් පුද්ගලයෙකු සතුවන ව්‍යාපාර, තනි පුද්ගල ව්‍යාපාර ලෙස හැඳින්වේ. ව්‍යාපාරයේ හිමිකරු තනිවම ප්‍රාග්ධනය යෙදුවීම, ලාභය තනිවම භූක්ති විදිම සහ හිමිකරු විසින්ම ව්‍යාපාරය කළමනාකරණය කිරීම මෙම ව්‍යාපාර සංවිධානයේ කැපී පෙනෙන ලක්ෂණයි. කුඩා ව්‍යාපාර සඳහා යොමුවන පුද්ගලයෙකුට පහසුවෙන් ම ඇරඹිය හැකි ව්‍යාපාර සංවිධානය තනි පුද්ගල ව්‍යාපාර ක්‍රමයයි. ගහාග්‍රීත ව්‍යාපාරවලින් වැඩි ප්‍රමාණයක් මෙම ගණයට අයත් වේ. කුඩා සිංහල වෙළඳ සැල්, ඇඹුම් මසන්නන්, එළව්ල පළතුරු විකුණ්නන්න් වැඩි දෙනෙකු තනි පුද්ගල ව්‍යාපාරිකයන් වේ.

### තනි පුද්ගල ව්‍යාපාර සංවිධාන ක්‍රමයේ වාසිදයක ලක්ෂණ

- කුඩා මුදලකින් හා අයිතිකරුගේ වෙනත් දේපල යොදා පහසුවෙන් ව්‍යාපාරය ආරම්භ කළ හැකි වේ.
- ව්‍යාපාරයේ නිරත වීමෙන් ලැබෙන ලාභය මුළුමනින්ම අයිතිකරුට හිමි වේ.
- ව්‍යාපාරය සාර්ථක වී දිනෙන් දින දියුණු වන විට අයිතිකරුට මානසික සතුවක් ලැබිය හැකි ය.
- වෘත්තිය ප්‍රහුණුව හා පුද්ගලයින්ගේ විශේෂ දක්ෂතා ප්‍රයෝගනයට ගෙන දියුණු වීමට තනි ව්‍යාපාර ක්‍රමය ඉතා සුදුසු ය.
- ව්‍යාපාරික තීරණ ගැනීමේ දී අයිතිකරුට තම තනි කැමැත්ත අනුව ස්වාධීන ව කටයුතු කළ හැකි ය.

### තනි පුද්ගල ව්‍යාපාර ක්‍රමයේ අවාසි

- ව්‍යාපාරයේ අලාභයක තත්ත්වයක් ඇති ව්‍යෙනාත් අයිතිකරු තනිව ම ඊට මුහුණ දිය යුතු ය.

නොමේල් බෙදා හැරීම සඳහා ය.

- අයිතිකරුගේ කළමනාකරණ දුරවලතා නිසා ව්‍යාපාරය බිඳ වැටීමක් සිදු වූනොත් ව්‍යාපාරයට යෙදු මුදල් සම්පූර්ණයෙන් ම අහිමි වී යයි.
- ව්‍යාපාර හිමිකරු විසින් තනිවම ප්‍රාග්ධන මුදල් යෙද්වීම මෙන් ම එදිනෙද සියලු ව්‍යාපාර කටයුතු කළමනාකරණය කිරීම ද සිදු කළ යුතු ය.

### **හවුල් ව්‍යාපාර**

සමහර ව්‍යාපාර පවත්වාගෙන යනු ලබන්නේ කිහිපයෙනෙකු ඒකරායි වීමෙනි. මෙසේ පුද්ගලයින් දෙදෙනෙකු හෝ ඊට වැඩි පිරිසක් එකතු වී ලාභ ලැබීමේ අදහසින් ව්‍යාපාරයක තිරත වීම හවුල් ව්‍යාපාරයක් ලෙස හැඳින්වේ. වෘත්තීය දක්ෂතා, විශේෂ හැකියාවන් මෙන්ම ව්‍යාපාරික අත් දැකීම්, පළපුරුදේද ඇති කිපයෙනෙකුට ඉතා පහසුවෙන් හවුල් ව්‍යාපාරයක් කරගෙන යා හැකි ය. කිපයෙනෙකු එකතුවීම නිසා තනි ව්‍යාපාරයට වඩා තරමක් විශාල ව්‍යාපාරයක් පවත්වාගෙන යාමටද හැකි වේ.

හවුල් ව්‍යාපාරයකට යොමු වීම නිසා හවුල්කරුවන්ට තනි ව්‍යාපාරයකට වඩා වැඩි වාසි ලබාගත හැකි වේ.

### **හවුල් ව්‍යාපාර සංවිධාන ක්‍රමයේ වාසි**

- තනි පුද්ගල ව්‍යාපාරවලට මෙන් ම හවුල් ව්‍යාපාරවලට ද බලපාන නීතිරිති අඩු නිසා ආරම්භ කිරීම පහසු ය.
- කිහිපයෙනෙකු ප්‍රාග්ධනය යෙදීමට සම්බන්ධවන හෙයින් වැඩි ප්‍රාග්ධනයක් ඒක රායි කර ගත හැකි යි.
- ව්‍යාපාර කටයුතුවල දී ඇතිවන ව්‍යාපාරික අවදානම හවුල්කරුවන් අතර බෙදියන හෙයින් ඒක් අයෙකුට විශාල අවදානමක් දැරීමට සිදු නොවේ.
- විවිධ දක්ෂතා ඇති පුද්ගලයන් හවුල් කරුවන් ලෙස ව්‍යාපාරයට සම්බන්ධ කර ගැනීමට ද හැකි වේ.

### **හවුල් ව්‍යාපාර ක්‍රමයේ අවාසි**

- ව්‍යාපාරික තීරණ ගැනීමේදී විවිධ මත දැරීම නිසා හවුල් කරුවන් අතර ආරවුල් ඇති වීමෙන් ව්‍යාපාරික කටයුතු අතර මග ඇශ්‍යාහිටීම ප්‍රධාන ම ගැටලුවක් ලෙස පිළි ගැනෙයි.
- ව්‍යාපාරය උපයන ලාභය හවුල්කරුවන් අතර බෙද හරින බැවින හවුල්කරුවෙකුට ලැබෙන්නේ ලාභ කොටසක් පමණි.
- සාමූහිකත්වය බිඳ වැටී විශේෂ දක්ෂතා සහ වැඩි ප්‍රාග්ධන මුදලක් යෙදවු හවුල්කරුවෙකු ඉවත් ව ගියහොත් ව්‍යාපාරයට දුෂ්කර තත්ත්වයන්ට මුහුණ දීමට සිදු වේ.

නොමිලේ බෙදා හැරීම සඳහා ය.

- ව්‍යාපාරික තීරණ ගැනීමේ දී ඇතැම් විට හවුල්කරුවන් අතර පොදු එකගතාවක් ඇති කරගත නොහැකි විය හැකි ය. එහි බලපෑමක් මත ව්‍යාපාරය අතර මග තතර කිරීමට පවා සිදුවිය හැකියි.
  - ව්‍යාපාරයට දිරිස කාලීන අඛණ්ඩ පැවැත්මක් නොමැති වීම ද අවාසි සහගත තත්ත්වයකි.
- මෙවැනි අවාසි තිබුණත් හවුල් ව්‍යාපාර ක්‍රමය කුඩා ව්‍යාපාරයක් සඳහා යෝගා ව්‍යාපාර සංවිධාන ක්‍රමයක් බව සඳහන් කළ හැකි ය.



අධ්‍යක්ෂක මණ්ඩලයක් අතර සාකච්ඡාවක්

### කුඩා පෞද්ගලික සමාගම

2007 අංක 07 දුරණ සමාගම් පනත යටතේ අවමය එක් අයෙකු දු උපරිමය කොටස්කරුවන් 50 දෙනෙකුගේ ද සහභාගිත්වය ඇති ව කුඩා සමාගමක් ආරම්භ කිරීම කළ හැකි ය. එක් අයකුට වුවත් සමාගමක් ඇරඹීමේ හැකියාව නිවේද විශේෂ ලක්ෂණකි. මේවා කුඩා සමාගම වේ.

තනි පුද්ගල ව්‍යාපාර සහ හවුල් ව්‍යාපාරවලට වඩා වැඩි නීතිමය පසුබිමක් මත වැඩි පාර්ශ්වනායක් එකරාගී කරගත හැකි ව්‍යාපාර සංවිධාන ක්‍රමයක් ලෙස සමාගම් සැලකේ. කොටස්කරුවන් මිලදී ගත් කොටස්වල වටිනාකමට සමානුපාතික ව වර්ෂය අවසානයේ ලාභාංශ ලැබේ. ව්‍යාපාර සංවිධාන ක්‍රමයක් ලෙස සමාගම්වලට ව්‍යාපාරික ලෝකයේ වැඩි පිළිගැනීමක් පවතියි.

තනි ව්‍යාපාර හා හවුල් ව්‍යාපාර සමග සඟදා බැලීමේ දී සමාගම් වල ඇති ප්‍රබලතා කිපයක් වාසි ලෙස පෙන්වා දිය හැකි ය.

**කුඩා පොද්ගලික සමාගම් ව්‍යාපාර ක්‍රමයේ වාසි**

- ප්‍රාග්ධන කොටස් විකිණීම තුළින් විශාල ප්‍රාග්ධනයක් රස්කරගත හැකි වීම සමාගමේ වර්ධනයට හේතුවකි.
- කළමණාකරුවන් ලෙස අධ්‍යක්ෂක මණ්ඩලයක් තෝරාගන්නා නිසා තනි ව්‍යාපාර හා හැඳුල් ව්‍යාපාර වලට වඩා වැඩි සාර්ථකත්වයක් සමාගම්වල දක්නට ලැබේ.
- ව්‍යාපාරය අසාර්ථක වී සමාගම බිඳවැටීමක් සිදු වුවහොත් අයිතිකරුවන් හෙවත් කොටස් කරුවන්ට අහිමි වන්නේ මිලදී ගත් ප්‍රාග්ධන කොටස්වල වටිනාකම පමණකි.
- කොටස් කරුවන් විසින් මිලදීගත් කොටස් වෙනත් අයට විකුණා දැමුවත් සමාගම වසා දුම්මට සිදු නොවේ. සමාගමට දීර්ශකාලීන අඛණ්ඩ පැවැත්මක් තිබේ.

සමාගම්වල මෙවැනි වාසි දක්නට ලැබුනත් අවාසි දයක ලක්ෂණ කීපයක් තිබේ.

**කුඩා පොද්ගලික සමාගම් ව්‍යාපාර ක්‍රමයේ අවාසි**

- සමාගමක් ආරම්භ කිරීමේ දී සහ පවත්වාගෙන යාමේදී නිතිරිතිවල බලපෑම වැඩි ය.
- අඩු කොටස් හිමියන්ට ඇත්තේ සීමිත බලයකි. ඒ නිසා වැඩි කොටස් ගණනක් මිලටගත් කොටස් කරුවන්ගේ අදහස් වලට වැඩි අවස්ථාවක් ලැබේ.

#### ත්‍රියාකාරකම 4.2

\* ව්‍යාපාර සංවිධාන පිළිබඳ ව ඔබ ලබාගත් දැනුම ආග්‍රයෙන් පහත දක්වෙන වගුව සම්පූර්ණ කරන්න.

ව්‍යාපාර වර්ග	අයිතිකරුවන් ගණන	ප්‍රාග්ධනය යොදීම	කළමණාකරණය	ලාභය	පැවැත්ම
තනි පුද්ගල ව්‍යාපාර	01				
හැඳුල් ව්‍යාපාර			හැඳුල්කරුවන්		
පොද්ගලික සමාගම්					අඛණ්ඩ දිගු කාලීන

නොමිලේ බෙදා හැරීම සඳහා ය.

## 4.3 නිපැයුම් ක්‍රියාවලිය සැලසුම් කරමු - පිරිවැය වාසි ලබමු

මෙම පරිච්ඡේදය අධ්‍යාපනය කිරීමෙන් ඔබට,

- නිෂ්පාදනයේ යෙදුවුම්, නිෂ්පාදන ක්‍රියාවලිය හා නිමැවුම් සැලසුම් කිරීමටත්,
- නිෂ්පාදන ක්‍රියාවලිය ගැලීම් සටහනකින් දැක්වීමටත්,
- ද්‍රව්‍ය හා ගුම් වියදම් පදනම් කරමින් නිෂ්පාදන වියදම් ගණනය කර වාර්තා කිරීමටත්

හැකියාවක් ලැබෙනු ඇත.

අපගේ එදිනෙද අවශ්‍යතා හා ව්‍යවමනා සපුරා ගැනීමට විවිධ හාන්ඩ් හා සේවා ගණනාවක් පරිඛෝෂනය කිරීමට සිදු වේයි. මේ බව 6 ශේෂීයේ දී අධ්‍යාපනය කළ කරුණු තුළින් සිහියට නාගා ගන්න. එම නිෂ්පාදනවලින් වැඩි ප්‍රමාණයක් මිනිසාගේ මානසික ගක්ති හා කායික ගුම්ය කැපකර විවිධ සම්පත් සංකලනය කිරීමෙන් නිපදවා ගත් ඒවා ය. නිෂ්පාදන කටයුතු සඳහා යොද ගන්නා සම්පත් යෙදුවුම් ලෙස හඳුන්වනු ලැබේ. යෙදුවුම්, ඒවා පවතින මූලික ස්වරුපයෙන් ම අවශ්‍යතා හා ව්‍යවමනා සපුරා ගැනීමට යොදාගත නොහැකියි. වෙළඳපාලන් අප මිලදී ගන්නා හාන්ඩ් නිෂ්පාදනය කිරීමට යොදාගෙන ඇති මූලික අමුදව්‍ය හාන්ඩ්යේ ස්වභාවය අනුව වෙනස් ව්‍යවත් ඔහුම හාන්ඩයක් නිපදවීමට අමුදව්‍ය අවශ්‍ය වේ. මූල පිරිසිදු කිරීමේ කටයුතු සඳහා පාවිච්ච කරන ඉදලක් නිපදවීමට යොදාගෙන ඇති යෙදුවුම් මොනවාදයි සොයා බලමු.

නිෂ්පාදනයක් සඳහා අවශ්‍ය මූලික කරුණු හතරකි.

1. භූමිය - (Land /place)
2. ගුම්ය - (Labour)
3. ප්‍රාග්ධනය - (Capital)
4. ව්‍යවසාය හෙවත් කළමනාකරණය - (Entrepreneur)



දුව්‍ය



ශ්‍රමය



යන්ත්‍ර

ලී ගැමෙ යන්ත්‍ර



මුදල

#### යෙදුවුම්

1. දුව්‍ය
2. අමුණ
3. යන්ත්‍ර / උපකරණ
4. මුදල
5. තාක්ෂණික කුම
6. කාලය
7. වෙළඳපොල තොරතුරු

මෙම සම්පත් අංශේ අවශ්‍යතාවට ගැලපෙන පරිදි සකස් කර ගැනීමට නිෂ්පාදන ක්‍රියාකාරකම් ගණනාවක් සිදු වේ. එම ක්‍රියාකාරකම් නිෂ්පාදන ක්‍රියාවලිය ලෙස හැඳින්වේ.

ඉදලක් නිපදවීමට අදාළ නිෂ්පාදන ක්‍රියාවලිය පහත දැක් වේ.

ක්‍රියාවලිය



- ලි මිට සකස් කිරීම
- ඉරටු සුද්ධ කර ගැනීම
- කපා ගැනීම
- ලෝහ තහඩු කපා ගැනීම
- ලෝහ තහඩු අවශ්‍ය හැඩයට නවා ගැනීම
- ලි මිට ඉරටු සම්බන්ධ කිරීමට කම්බි ඇණ ගැසීම
- අවශ්‍ය ප්‍රමාණයට හා හැඩයට ඉදලේ ඉරටු කැපීම
- ලෝහ තහඩුවලට තීන්ත ආලේප කිරීම

ඉහත දැක්වෙන නිෂ්පාදන ක්‍රියාවලිය නිසි පරිදි සැලසුම් කිරීම අවශ්‍ය වේ. හාවිත කරනු ලබන තාක්ෂණික ක්‍රම, නිෂ්පාදනය කරන හාණ්ඩය හා අවශ්‍ය අමුදුවා යනාදියට ගැළපෙන ලෙස ක්‍රියාවලිය සැලසුම් කරගැනීම තුළින් සම්පත් නාස්ති වීම අවම කොට අඩු පිරිවැයක් යටතේ ගුණාත්මක හාණ්ඩයක් නිපදවා ගත හැකි ය.

නිෂ්පාදන ක්‍රියාවලියෙන් පසුව බිජිවෙන ප්‍රතිඵලය නිමැවුම ලෙස හඳුන්වනු ලැබේ. ඉහත දැක්වෙන ඉරටු, ලි මිට, ලෝහ තහඩු, කම්බි ඇණ, මුදල, ගුමය, යන්ත්‍ර, තාක්ෂණය, කාලය යන සම්පත් යොදා නිෂ්පාදන ක්‍රියාවලියේ පියවර ගණනාවකින් පසු ගෙමිදුල අතු ගැමීම් කාර්යය පහසුවෙන් කරගත හැකි උපකරණයක් ලෙස ඉදලක් නිපදවා ගෙන තිබේ.


නිමැවුම



නොමිලේ බොදා හැරීම සඳහා ය.

මේ අනුව යෙදුවුම් සමූහයක් නිමැවුමක් බවට පත් කිරීමේ දී ක්‍රියාකාරකම් ගණනාවක් ඇති බව පැහැදිලි වේ. අමේ අවශ්‍යතා හා වුවමනා තුළ කළ හැකි ආකාරයට සම්පත්වල ස්වරුපය වෙනස් කරන්නේ නිෂ්පාදන ක්‍රියාවලිය තුළ දී බව අවබෝධ වේ.

ඉදෑලක් නිෂ්පාදනය කිරීමට අදාළ යෙදුවුම්, නිෂ්පාදන ක්‍රියාවලිය හා නිමැවුම අතර ඇති සම්බන්ධතාව පහත සටහන තුළින් තවදුරටත් අවබෝධ කර ගැනීම පහසු වේ.



#### නිෂ්පාදන ක්‍රියාවලියේ ගැලීම් සටහන

ඉහත ගැලීම් සටහන හොඳින් නිරීක්ෂණය කිරීමෙන් යෙදුවුම් ලෙස නිෂ්පාදන සම්පත් කිහිපයක් භාවිත කරන බවත්, එම සම්පත් විවිධ නිෂ්පාදන ක්‍රියාකාරකම් ගණනාවකින් පසුව නිමැවුමක් බවට පත්වන ආකාරය අවබෝධ කර ගත හැකි ය.

#### ක්‍රියාකාරකම 4.3

පහත සඳහන් භාණ්ඩ නිපදවීමට යොදගෙන ඇති යෙදුවුම් මොනවා දියි ලැයිස්තුගත කරන්න.



උල් කැටය



විල් බැරෝට්



පොත් බැගය



ගුරු මේසය

නොමිලේ බෙදා හැරීම සඳහා ය.

භාණ්ඩයක විකුණුම මිල තීරණය කිරීම සඳහා නිවැරදි ලෙස නිෂ්පාදන වියදම ගණනය කිරීම වැදගත් වේ. මේ සඳහා සියලු වියදම් වාර්තාගත කර තැබීම අත්‍යවශ්‍ය වේ.

ද්‍රව්‍ය හා ගුම්ය පදනම් කරගෙන භාණ්ඩයක නිෂ්පාදන වියදම ගණනය කරමු.

සැම භාණ්ඩයක් ම නිපදවීමට විවිධ ද්‍රව්‍ය කිහිපයක් හෝ රාජියක් අවශ්‍ය වේ. එම ද්‍රව්‍ය වෙනස් කිරීමේ ක්‍රියාවලියකට භාජනය කර යම් භාණ්ඩයක් නිපදවීමට මෙන්සාගේ මහන්සීය හෙවත් ගුම්ය යොද ගැනේ. මෙම ද්‍රව්‍ය වෙළඳපාලන් මිලදී ගැනීමේ දී ඒ සඳහා ගෙවන මුදල ද්‍රව්‍ය වියදම ලෙස 6 ගෞණ්යේ දී හඳුනාගත් ආකාරය ඔබට මතක ඇත. නිෂ්පාදන ක්‍රියාවලියේ යෙදී සිටින පුද්ගලයින් ගුම්කයන් ලෙස හඳුන්වන අතර ඔවුන්ට ගෙවන මුදල වැළුළු ලෙස හඳුන්වයි.

ද්‍රව්‍ය වියදමත් ගුම් වියදමත් යන වියදම් දෙක ම ඇතුළත් කර භාණ්ඩයක නිෂ්පාදන වියදම ගණනය කරන ආකාරය පහත නිදිසුන ඇසුරින් විමසා බලමු.

කුඩා කර්මාන්තයක් ලෙස කොසු, ඉදල් නිෂ්පාදනය කරන පුද්ගලයකු විසින් ඉදල් 10 ක් නිපදවීමට අවශ්‍ය ද්‍රව්‍ය ලැයිස්තුවක් හා ඒවායේ මිල ගණන් මෙසේ ඉදිරිපත් කර ඇත.

- ඉටු මිටි 10යි. ඉරටු මිටියක් රු. 20ක් වේ.
- ලි මිට 10යි. ලි මිටක් රු. 15ක් වේ.
- ලෝහ තහඩු කැබලි 10යි. කැලි 10ක වියදම රු. 50 වේ.
- කම්බි ඇශෑ ග්‍රෑම් 250ක් වියදම රු. 75 වේ.

ඉදලක් නිෂ්පාදනය කිරීම සඳහා සේවකයෙකුට රුපියල් 30ක මුදලක් ගාස්තුව ලෙස ගෙවනු ලැබේ. මෙම තොරතුරු සැලකිල්ලට ගෙන ඉදලක් නිපදවීමට වැය වූ ද්‍රව්‍ය වියදම සහ ගුම් වියදම මත ඉදලක නිෂ්පාදන වියදම ගණනය කරන ආකාරය පහත දැක් වේ.

ඉදල් 10ක නිෂ්පාදන වියදම ගණනය කිරීම.

සම්පත්	මිල රු.	භාවිත කළ සම්පත් ප්‍රමාණය	අස්ථමෙන්තු කළ වියදම රු.
ඉරුව	20	මිටි 10	200.00
ලි මිට	15	මිටවල් 10	150.00
ලෝහ තහඩි	5	කැලි 10	50.00
යකඩ ඇණ	75	250g	75.00
ගුමය	30	ඉදල් 10ක් සඳහා	300.00
ඉදල් 10ක ද්‍රව්‍ය හා ගුමය වියදම			775.00

ඉදලක ද්‍රව්‍ය හා ගුමය සඳහා වියදම = මුළු ද්‍රව්‍ය හා ගුම වියදම  
නිෂ්පාදන ඒකක ගණන

$$= \frac{\text{රු. } 775}{10}$$

$$= \underline{\underline{\text{රු. } 77.50}}$$